

PERMANENT REFERENCE
FOR USE IN THE
LIBRARY ONLY

අවසයන පොදු සහතික පත්‍ර උසස්පෙල සිංහල භාෂා

(අගුරු තිරිදේශය 1981)

පරීක්ෂණයේ වලංගුතාව හා විශ්වාසනාව පිළිබඳ

සහස්‍රවැන්තික වියේදේශණයේ.

චි. ඩී. ගුණසිංහ
η

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කාස්ට්‍ර පිධියේ අධ්‍යාපන
යෝග්‍රාම් උපාධිය සම්බන්ධ අවසාන අර්ථ වශයෙන්
පූර්ණ තිරීම සඳහා ඉදිරිපත් කෙරෙන පරීක්ෂණත්මක
තිබන්වෙනයි.

1982 අයෝධ්‍ය

තිබන්වෙන උපදේශක

ආච්‍රිත ලොජාවිච්‍රියේ යු. සේදර.

376218 0

සාරුණය.

අධ්‍යාපක හොඳ යෙතින් පූරුෂ විශාලයේ ක්‍රියල භාෂා පරීක්ෂණයට විශාලුවට ය; වියව්‍යාහාරි විටසිම මෙම පරීක්ෂණයට වුවීන අරමුණ වේ. මෙම අරමුණ මින් 1981 අප්‍රේල් මින පැවැරි අ.ජා.ස. (ඇ.ඡ) (අනුරු තිරිදේශය) විශාලයේ ක්‍රියල එහි සඳහා ප්‍රි උච්චර පූරුෂ ආයැයිටි විභිඛල යය අනු- එත්, එත් ආයැයිටි විභිඛලයේ අභ්‍යු පිළිවෙශනට සේරු ගේ උච්චර පූරුෂ 450 නම් පවත්ත ලද ලැබු අධ්‍යාපක සඳහා සේරු ගැනුම්.

උච්චර පූරුෂ ආයැයිටි විභිඛල ප්‍රකාශ පරීක්ෂණ, අවිංචන ප්‍රකාශ රාජ්‍යීය යහ සඳහා පරීක්ෂණයේ තම දෙනු ලැබු ගෙවීමේ විය. මිනු- දිය වියයේ සේරු ගැනුම් උච්චර පූරුෂ 450 නම් සඳහා පරීක්ෂණ- යුතුයේ සේරු යුතු ලැබු උච්චර පූරුෂ .50 බැංශ් ආයුල් විය.

උච්චර පූරුෂ සඳහා පරීක්ෂණයේ ටියිඩ් පවත්ත ලද ලැබු හාර්මිනා ය; පරීක්ෂණයේ වියෝගීතාවට උස් මිරිපි ප්‍රමිතලයේ වියයේ, පරී- ක්ෂණය තුළින් පෙන්න දැන්වීම තරුණු අභ්‍යන්තරය විය.

- (1) විෂය තිරිදේශ මාලාවේ සඳහා ආයැලි විෂය සේවාවීශේ ප්‍රකාශ පූරුෂ පරීක්ෂණ ටියු ආයුල් හොට සොට්ස්, විෂය තිරිදේශ මාලාවේ සඳහා නොවීම විෂය සේවාවීශේ පරීක්ෂණ ටියු ආයුල් හොට ඇත. වියයේ අ.ජා.ස. (ඇස් පෙරු) ක්‍රියල භාෂා පරීක්ෂණයේ විෂය ප්‍රමාණ විශාලුවට (content validity) ඉහුටත් දුරක්ෂය. (අනුරු තිරිදේශය 1981)
- (2) අ.ජා.ස. (ඇස් පෙරු) ක්‍රියල භාෂා පරීක්ෂණය බිඳුවීන් වියා සේවා- දේ අභ්‍යන්තර විරුද්ධරුවයේ දැන්වීම මාතරිත දාරව්‍යා සාර්ථක භරුම් භුලුදායක වියාජ්‍යායයේ පෙන්වයි.
- (3) පරීක්ෂණයේ විවිධ මාතරිත භාරවක විලට පවත්ත ලැබු ලැබු අතර ඇල- නිය පුදු භරවේ විවුනයන් දිස් ටේ. එබැවින් පිරිප්පයේනු වියිඩ් සේරු ගැනුම් ලබා මාතරිත සාරව්‍යයේ විභා ගැනුම් ප්‍රශ්නයට දියවුතු පිළිඳුර පවත් පරීක්ෂණයේ වියිඩ් අභ්‍යන්තර ප්‍රකාශ වියිඩ් අයැතු උච්චර පූරුෂ පිරිප්පයේනු ගැනුම් නොවීම ඇලුමිය පුදු භරවේ බලපෑම් ඇම් තරතා මැටි අභ්‍යන්තරය වේ.

- (4) මුදු පරින්ශයෙන් ප්‍රමා පු දෙපෙට් වූව ලැබු අතර පරිස්ථිතියේ $P < .01$ මීටර්ලේ වෙශයේ සහස්‍රවිඛ්‍රිතව පෙන්වා ඇත. එයේ පරිත්‍යාගයේ දෙදානුම් සහස්‍රවිඛ්‍රිත සංඝුතු දෙඟ අතර වෙනස සංඝුතුවේ පෙන්වා මු අවෝර් ඩොකුමේnt 55/64 හේ විවෙච් පරින්ශයෙන් අතර ඇටි සිත්‍යාලී ප්‍රජාව මේ අක්‍රිතය වේ.
- (5) පරිභ්‍රම ටිතු අතර වින් පිදායා යුතු අ.ජා.ඩ. (රුස් පෙලු) හිංහල සාහා පරිස්ථිතියේ පිරින්සේනා පිළිතුරු සැපයිවා පැරින්නා එතුව උමත ලැබු කෙරේ වෙනස් ගෙයෙහි ඇඟි තැනි.
- (6) පිටිය පරිභ්‍රමයේ අවිත් පිළිතුරු පස් පිරින්සේනා අ.ජා.ඩ. (රුස් පෙලු) හිංහල සාහා පරින්ශයෙන් පිරින්සේනාගේ පිළිතුරු පත තටර පරිත්‍යාගු පිටිය පිරින්සේනා උමත ලැබු නොයේ ලැබු කෙරේ වෙනස් ගෙයෙහි ඇඟි තරත ආධ්‍යාත්මි වේ.
- (7) විශේෂ පිළිතුරු වූ අභ්‍යන්තරයා සංඝුතු පරින්ශයාලයේ පරිභ්‍රමයාර ඇඟි ගෙය විවිධය වී ඇඟි උමත පරිභ්‍රමයෙන් පිළිතුරු පස් පරිභ්‍රමර්ත්‍යා පැවිරු ලැබු කෙරේ තැනි විශ්වාසය එහාදාර නොවේ.
- (8) උමත පරිභ්‍රමයේ සේද්ධී දීම් පු පිළිතුරු පරිභ්‍රමයේ ය ප්‍රධාන පැයිජා යෝ අවිරෝධ ප්‍රධාන පරිභ්‍රම යෝ අතර $P < .01$ මීටර්ලේ ඉහළ සහස්‍රවිඛ්‍රිතව පෙන්වා ඇත.

